



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2021 ජූලි

යෝජිත උත්තර

**(101) මූල්‍ය ගිණුම්කරණය (FAC)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

නො. 540, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,

නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2021 ජූලි

(101) මූල්‍ය ගිණුම්කරණය

යෝජිත උත්තර

අනිවාර්ය ප්‍රශ්න විස්ස (20)කි.  
(මුළු ලකුණු 40)

**A කොටස**

**පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:**

1.1 (3) ව්‍යාපාරයේ මූල්‍ය තත්වය තේරුම් ගැනීමයි

1.2 (2) උපචිත සංකල්පයයි

1.3 (3) සැපයුම්කරුවෙකුට නිකුත් කළ රු.23,000 ක වෙක්පතක් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් කර නොමැත

1.4 (2) රු. 3,115,000/-

2020.04.01 දිනට ප්‍රාග්ධන ගිණුම		1,800,000
+ ව්‍යාපාරයට පවරන ලද මෝටර් රථය	1,000,000	
2021.03.31 වර්ෂය සඳහා ලාභය	<u>490,000</u>	<u>1,490,000</u>
		3,290,000
- ගැනිලි	<u>(175,000)</u>	<u>(175,000)</u>
2021.03.31 දිනට ප්‍රාග්ධනය		<u><u>3,115,000</u></u>

1.5 (4) ණය හිමියෙකුට 250,000/- ක් ගෙවීම

1.6 (1) ආදායම් ප්‍රකාශය

1.7 (4) හරපත

1.8 (2) තොග පාලන පද්ධතිය

1.9 (3) ඓතිහාසික පිරිවැය සංකල්පය

1.10 (2) රු.180,000/-

විකුණුම් ප්‍රතිෂ්ඨාව		500,000
ධාරණ අගය		
පිරිවැය	1,600,000	
අඩුකළා : සමු. ක්ෂය		
31.12.2017 1,600,000 * 20%	(320,000)	
31.12.2018 1,600,000 * 20%	(320,000)	
31.12.2019 1,600,000 * 20%	(320,000)	
31.12.2020 1,600,000 * 20%	(320,000)	(320,000)
ඉවත් කිරීමෙන් ලද ලාභය		<u><u>180,000</u></u>

(එකකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 20)

- 1.11 සත්‍යයි
- 1.12 සත්‍යයි
- 1.13 සත්‍යයි
- 1.14 අසත්‍යයි
- 1.15 සත්‍යයි

(එකකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 10)

**1.16 ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්**

- 1 අයිතිකරුවන් හා කොටස්කරුවන්
- 2 ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන්
- 3 සේවකයන් හා කළමනාකරුවන්
- 4 බැංකු හා මූල්‍ය ආයතන
- 5 රජය
- 6 බදු නිලධාරීන්
- 7 රෙගුලාසි පනවන ආයතන

(ලකුණු 02)

**1.17 පරිගණකකරණ ශික්ෂුම් පද්ධති වෙත යොමු වීමට හේතු**

- 1 තොරතුරුවල නිවරද්‍යතාවය ඉහළ වීම.
- 2 පද්ධතියේ වේගය ඉතා ඉහළ වන අතර එය කාලය ඉතිරි කර ගැනීමට උපකාර වේ.
- 3 ජනනය කරනු ලබන වාර්තාවල නිරවද්‍යතාවය ඉහළ වීම හා ස්වයංක්‍රීයව වාර්තා ජනනය කළ හැකි වීම.
- 4 අනවශ්‍ය කාර්ය මණ්ඩලය අඩු කළ හැකි අතර එය පිරිවැය අඩු කිරීමට හේතු වේ.
- 5 විශ්ලේෂණ හැකියාවන් ඉහළ වීම.
- 6 අතිවිශාල ගබඩා උත්පාදන පරිමාකරණය.
- 7 ආයතනයට යාවත්කාලීන වාර්තා ජනනය කළ හැකි වීම.
- 8 කාර්යක්ෂමතාවය ඉහළ වීම.
- 9 කාර්ය මණ්ඩල සේවක අභිප්‍රේරණය.
- 10 තොරතුරු ලබා ගැනීමේ හැකියාව.

(ලකුණු 02)

**1.18 ජංගම වගකීම් සඳහා උදාහරණ**

- 1 ගෙවිය යුතු වෙළෙඳ ණය
- 2 උපචිත වියදම්
- 3 ගෙවිය යුතු බදු
- 4 මාස 12 ක් ඇතුළත ගෙවිය යුතු ණය වාරික
- 5 ගෙවිය යුතු බිල්පත්
- 6 කළින් ලද ආදායම්
- 7 බැංකු අයිරා

(ලකුණු 02)

1.19

ගලපන ලද මුදල් පොත

ශේෂය ඉ/ගෙ	435,000	බැංකු ගාස්තු	5,000
තැම්පතු	25,000	ශේෂය ප/ගෙ	455,000
	<u>460,000</u>		<u>460,000</u>

මුදල් පොතට අනුව ශේෂය = 455,000  
 ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් = 75,000  
 බැංකු ප්‍රකාශනය අනුව ශේෂය = 530,000

හෝ

2021 මාර්තු මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශනය

මුදල් පාලන ගිණුම අනුව ශේෂය		435,000
එකතු කළා		
සාප්පු තැම්පතු	25,000	
ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්	75,000	<u>100,000</u>
		535,000
අඩු කළා		
එකතු කළා		<u>(5,000)</u>
බැංකු ප්‍රකාශනය අනුව ශේෂය		<u>530,000</u>

(ලකුණු 02)

1.20

ණයගැති ලැබීම් පාලන ගිණුම

1.1.2021	ශේෂය ඉ/ගෙ	500,000	31.1.2021	ආපසු එවුම්	25,000
31.1.2021	විකුණුම්	400,000	31.1.2021	මුදල්	200,000
			31.1.2021	ශේෂය ප/ගෙ	675,000
		<u>900,000</u>			<u>900,000</u>

(ලකුණු 02)

(මුළු ලකුණු 40)

**A කොටසෙහි අවසානය**

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 02 - ගිණුම්කරණ සමීකරණය, ද්විත්ව සටහන් න්‍යාය සහ ගිණුම්කරණ සංකල්ප

(a)

රු. ('000)

දිනය	තොගය	වෙළෙඳ ණයගැතියෝ	මුදල්	=	සිකන්ධය (හිමිකම්)	වගකීම්
2021.03.01			+ 1,000	=	+ 1,000	
2021.03.02	+800					+800
2021.03.05			-50	=	-50	
2021.03.10	-500		+750	=	+250	
2021.03.15			-150	=	-150	
2021.03.31			+500	=		+500

(ලකුණු 06)

(b)

දෛනික ගැනුම් පොත

දිනය	ඉන්වො. අංකය	සැපයුම්කරු	විස්තරය	ප්‍රමාණය	ඒකකයක වටිනාකම	දළ වටිනාකම	වටිනාකම
01.03.2021	465	නිමල් සහ සමාගම	සහල් මලු	50	500	25,000	25,000
10.03.2021	950	සමන්ත ග්‍රොසරි	සීනි මලු	100	2,000	200,000	200,000
15.03.2021	495	නිමල් සහ සමාගම	සහල් මලු	100	500	50,000	
		5% වට්ටම				(2,500)	47,500
31.03.2021	පොදු ලෙජරයට පිටපත් කළා						<b>272,500</b>

(ලකුණු 04)

(මුළු ලකුණු 10)

තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 04 (III) - නිෂ්පාදන පිරිවැය ලේඛන පිළියෙළ කිරීම

KDI ට්‍රේඩර්ස්

2021 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

නිෂ්පාදන ගිණුම

	රු.	රු.
සෘජු අමුද්‍රව්‍ය පිරිවැය		
ආරම්භක අමුද්‍රව්‍ය තොගය	600,000	
එකතු කළා : අමුද්‍රව්‍ය ගැනුම්	2,300,000	
අඩු කළා : අවසන් අමුද්‍රව්‍ය තොග	<u>(1,250,000)</u>	
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය		<b>1,650,000</b>
සෘජු වියදම්		
සෘජු ශ්‍රම පිරිවැය (සෘජු වේතන)	890,000	
දිරි දීමනා (600*100)	<u>60,000</u>	<u>950,000</u>
		<b>2,600,000</b>
(+) ආරම්භක නොනිමි		350,000
(-) අවසන් නොනිමි		<u>(290,000)</u>
නිමි භාණ්ඩවල ප්‍රාථමික පිරිවැය		<b>2,660,000</b>
කම්හල් පොදුකාර්ය පිරිවැය		
විදුලිය (360,000*90%)	324,000	
ජලය (180,000*60%)	108,000	
කම්හල් කළමනාකරුගේ වැටුප්	625,000	
යන්ත්‍රෝපකරණ මත ක්ෂය	110,000	
ගොඩනැගිලි මත ක්ෂය (135,000* 90%)	<u>121,500</u>	<b><u>1,288,500</u></b>
නිමකළ භාණ්ඩවල පිරිවැය		<b>3,948,500</b>

(ලකුණු 10)

**හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:**

**පරිච්ඡේදය 03 - මූලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම**

රුබේරු ව්‍යවසාය  
2021 මාර්තු 31 දිනට  
ශේෂ පිරික්සුම

(රු. '000)

	හර	බැර
මෝටර් රථය	1,500	
ස්කන්ධය (2500+1500)		4,000
අතැති මුදල්	3,120	
මෝටර් රථය මත ක්ෂය @ 20% (W 1)	300	
සමුච්චිත ක්ෂය (W1)		300
විදුලිය වියදම් ( 69+11)	80	
උපචිත වියදම්		11
කලින් කළ ගෙවීම්	2	
ජල වියදම් (18-2)	16	
වැටුප් හා වේතන	93	
විකුණුම් (W2)		2,950
ගැනුම් (W3)	2,290	
වෙළෙඳ ණය ගැතියෝ	250	
වෙළෙඳ ණය හිමියෝ		390
	<b><u>7,651</u></b>	<b><u>7,651</u></b>

**W 1 - මෝටර් රථය මත ක්ෂය**

1,500,000 @ 20% = 300,000

**W2 විකුණුම්**

අත්පිට විකුණුම්	900
ණයට විකුණුම් (W 2.1)	2,050
මුළු විකුණුම්	<b><u>2,950</u></b>

**W3 ගැනුම්**

අත්පිට ගැනුම්	600
ණයට ගැනුම් (W 3.1)	1,690
මුළු ගැනුම්	<b><u>2,290</u></b>

**W2.1 ණයට විකුණුම්**

	වෙළෙඳ ණය ගැතියෝ		(රු.'000)
විකුණුම්	2,050	මුදල්	1,800
		ශේෂය ප/ගෙ	250
	<b><u>2,050</u></b>		<b><u>2,050</u></b>

**W3.1 ණයට ගැනුම්**

		වෙළෙඳ ණය හිමියෝ		(රු'000)
මුදල්	1,300	ගැනුම්		1,690
ශේෂය ප/ගෙ	390			
	<u>1,690</u>			<u>1,690</u>

(ලකුණු 10)

**පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:**

**පරිච්ඡේදය 03 - මූලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම**

**(a) පරිනල් සටහන්**

	විස්තරය		හර	බැර
(1)	කාර්යාල උපකරණ ගිණුම	හර	150,000	
	කාර්යාල උපකරණ නඩත්තු ගිණුම	බැර		150,000
	(මිලට ගත් කාර්යාල උපකරණ කාර්යාල උපකරණ නඩත්තු ගිණුමේ සටහන් කිරීම නිවැරදි කිරීම)			
	කාර්යාල උපකරණ ක්ෂය ගිණුම	හර	2,500	
	සමු. ක්ෂය ගිණුම	බැර		2,500
	(වර්ෂය සඳහා ක්ෂය ගිණුම්ගත කිරීම)			
(2)	කුලී වියදම් ගිණුම	හර	150,000	
	අවිනිශ්චිත ගිණුම	බැර		150,000
	(කුලී වියදම් අදාල ගිණුමේ සටහන් නොකිරීම නිවැරදි කිරීම)			
(3)	අවිනිශ්චිත ගිණුම	හර	190,000	
	ගැනුම් ගිණුම	බැර		190,000
	(වියදම දෙවරක් සටහන් කිරීම නිවැරදි කිරීම)			
(4)	ගැනිලි ගිණුම	හර	9,000	
	අවිනිශ්චිත ගිණුම	බැර		9,000
	(රු. 98,000/- ගැනිලි 89,000/- ක් ලෙස සටහන් කිරීම නිවැරදි කිරීම)			
(5)	ණයහිමි ගිණුම	හර	50,000	
	ගැනුම් ගිණුම	බැර		50,000
	(ගැණුම් ගිණුම වැඩියෙන් සටහන් වීම නිවැරදි කිරීම)			
(6)	මුදල් ගිණුම	හර	2,500	
	පොලී ගිණුම	බැර		2,500
	( ස්ථාවර තැම්පතු මත ලැබූ පොලිය සටහන් කිරීම)			

(ලකුණු 07)



(b)

අවිනිශ්චිත ගිණුම

ගැනුම්	190,000	ශේෂය	31,000
		කලී	150,000
		ගැනිලි	9,000
	<u>190,000</u>		<u>190,000</u>

(කොණ 03)

(මුළු කොණ 10)



B කොටසෙහි අවසානය

හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

(a)

පරිච්ඡේදය 04 (I) - ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම

මිලිකි ට්‍රේඩර්ස්  
2021 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
විස්තීරණ ආදායම් ප්‍රකාශනය

(රු.'000)

විකුණුම්		114,000
විකුණුම් පිරිවැය		
ආරම්භක තොගය	8,200	
ගැනුම්	<u>73,000</u>	
	81,200	
(-) අවසාන තොගය	<u>(10,200)</u>	
විකුණුම් පිරිවැය		<u>(71,000)</u>
දළ ලාභය		<b>43,000</b>
අනෙකුත් ආදායම්:		
කුලී ආදායම (1000+200)		<u>1,200</u>
		<b>44,200</b>
බෙදා හැරීමේ වියදම්		
ප්‍රචාරණය	1,800	
දුන් වට්ටම්	390	
කපා හළ බොල් ණය	100	
මෝටර් රථ ක්ෂය (W1)	<u>320</u>	(2,610)
පරිපාලන වියදම්		
විදුලිය වියදම් (9600+850)	10,450	
රක්ෂණය (W2)	390	
දුරකථන වියදම්	2,100	
වැටුප් හා වේතන (22,500+1,800)	24,300	
ක්ෂය (ගොඩනැගිලි හා කාර්යාල උපකරණ) (220+500) (W1)	<u>720</u>	(37,960)
මූල්‍ය වියදම්		
බැංකු ගාස්තු	<u>(1,200)</u>	<u>(1,200)</u>
ශුද්ධ ලාභය		<b><u>2,430</u></b>

(ලකුණු 12)

(b)

මිලේකි ව්‍යවස්ථාපිත  
2021 මාර්තු 31 දිනට  
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

	පිරිවැය	සමු. ක්ෂය	ධාරණ අගය
<b>ජංගම නොවන වත්කම්</b>			
දේපල, පිරිසක හා උපකරණ			
ඉඩම	1,400	-	1,400
ගොඩනැගිල්ල	2,200	720	1,480
ලොරි රථය	1,600	1,170	430
කාර්යාල උපකරණ	<u>2,000</u>	<u>1,700</u>	<u>300</u>
	<b>7,200</b>	<b>3,590</b>	<b>3,610</b>
<b>ජංගම වත්කම්</b>			
තොගය		10,200	
වෙළෙඳ ණය ගැතියෝ	7,600		
(-) ණයගැති කපා හැරීම	<u>100</u>	7,500	
කලින් ගෙවූ රක්ෂණ (W2)		1,170	
ලැබිය යුතු කුලිය		200	
අතැති සහ බැංකුවේ ඇති මුදල්		<u>7,800</u>	<u>26,870</u>
<b>මුළු වත්කම්</b>			<b><u>30,480</u></b>
<b>ස්කන්ධය හා වගකීම්</b>			
<b>ස්කන්ධය</b>			
2020 අප්‍රේල් 01 දිනට ප්‍රාග්ධනය		20,000	
+ වර්ෂය සඳහා ශුද්ධ ලාභය		<u>2,430</u>	22,430
<b>ජංගම වගකීම්</b>			
ණය හිමියෝ		5,400	
උපචිත වියදම් (W3)		<u>2,650</u>	8,050
<b>මුළු ස්කන්ධය හා වගකීම්</b>			<b>30,480</b>

**පෙරවැඩ**

**W1- ක්ෂය**


(රු. '000)					
	ක්ෂය අනුපාතය	පිරිවැය	ක්ෂය	සමු. ක්ෂය 01.04.2020	සමු. ක්ෂය 31.03.2021
ගොඩනැගිල්ල	10%	2,200	220	500	720
ලොරි රථය	20%	1,600	320	850	1,170
කාර්යාල උපකරණ	25%	2,000	<u>500</u>	1,200	<u>1,700</u>
			<b>1,040</b>		<b><u>3,390</u></b>

**W2 – කලින් ගෙවූ රක්ෂණ**

රු.  $1,560 * 9/12 =$  රු. **1,170**

**W3 – උපචිත වියදම්**

විදුලිය වියදම්	-	රු. 850
වැටුප් හා වේතන	-	රු. <u>1,800</u>
		<b>රු. <u>2,650</u></b>



(ලකුණු 08)  
(මුළු ලකුණු 20)

**C කොටසෙහි අවසානය**

**Notice:**

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to questions set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designed especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well and stay relevant in the art of answering questions at examination level.



---

© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)